

1. ඔෆ්ෆිස් ගුණයක් සහිත පිටි වර්ගයක් ලබා දෙන ශාක කඳකි.  
 (1) දෙල් (2) පොල් (3) කිතුල්
2. පියනකින් වසා තැම්බීමෙන් විෂ විය හැකි ආහාරයකි.  
 (1) කොස් (2) මඤ්ඤොක්කා (3) බතල
3. වෙළඳපොළේ ඇති පූර්ණ ලෙස සකස් නොකරන ලද ආහාරයකි.  
 (1) බිස්කට් (2) යෝගට් (3) සොසේජස්
4. 'හඬලපෙති' සකස්කර ගනු ලබන ධාන්‍ය වර්ගය යි.  
 (1) වී (2) තල (3) කුරහන්
5. විටමින් D ස්වභාවිකව ම ලබා ගත හැක්කේ හොඳින් හිරු පායා ඇති දිනෙක කුමන කාලයේ දී ද?  
 (1) උදෑසන කාලයේ දී (2) දිවා කාලයේ දී (3) පෙරැයේ කාලයේ දී